

නිවාස ණය ලබාදීම

01. නිවාස ණය ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු පිටපත් -

i. නිවස ඉදිකෙරෙන ඉඩම හිමිකරු සාමාජිකයා වන අවස්ථාවක -

ඔප්පු පිටපත

පිඹුරු පත

හැඳුනුම්පතේ ඡායා පිටපතක්

ii. නිවස ඉදිකෙරෙන ඉඩම හිමිකරු සාමාජිකයා නොවන (පියා/මව/බිරිද/දරුවන්)
අවස්ථාවක-

ඉඩම හිමිකරු විසින් කැමත්ත පළකරන පද ලිපියක් (මුද්දරයක් මත අත්සන් කරන ලද)
හැඳුනුම්පතේ ඡායා පිටපතක්

විවාහ සහතිකයේ / උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් (අවශ්‍ය වූ විට පමණක්)

iii. ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසෙහි පිඹුරු පත

iv. ඉල්ලුම්කරන ණය මුදල ඉක්ම වූ විධිමත් පරිදි සකස් කරන ලද ඇස්තමේන්තුවක්

02. නිවාස ණය ලබාදෙනු ලබන කාලසීමාව -

මුදල (රුපියල්)	කාලසීමාව (වාරික)
250,000.00 සිට 500,000.00 දක්වා	60

03. ඉල්ලුම්කරනු ලබන ණය මුදල ස්ථානීය පරීක්ෂාවෙන් පසු ස්ථානය පරීක්ෂා කරනු ලැබූ නිලධාරියාගේ වාර්තාව අනුව කොටස් වශයෙන් නිකුත් කරනු ලැබේ.

04. ණය ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා මූලික සුදුසුකම් -

a. මාසික සභාවාර 06/12 කට පැමිණීම (ලිපි 02ක් සලකා බලනු ලැබේ)

b. කොටස් හා අනිවාර්යය මුදල් නියමිත පරිදි තැන්පත් කර තිබීම

c. තමන් විසින් ලබාගෙන ඇති ණය මුදල් හා තමන් විසින් ඇප අත්සන් කර ඇති ණය කරුවන්
නියමිත පරිදි වාරික මුදල් ගෙවීම් කර තිබීම (හිඟ / කල්පසු ණය නොතිබීම)

නිවාස ණය ලබාගැනීමට බලාපොරොත්තු වන සාමාජික/සාමාජිකාවන් අදාළ ණය ඉල්ලුම්පත්‍රය
නියමිත පරිදි සම්පූර්ණ කර අංක - 01-i හි සඳහන් ඡායා පිටපත් සමග බැංකු කාර්යාලයට ලබාදිය යුතුයි.

සභාපති